



නිල්ල හොදිලෙන නිල් පාට හරස් මග... (බිලුමැත්ත)

විනෝදී පෙරේරා

උසස් බුමුතුරුණු මහ දහමේ දකුණු පසුගෙන තිබේ කිරින ප්‍රාසාද කුමණු උඩ නොතිදනා මිනිසුන් වෙසෙන සිත්තටත් හරස්යේ අදුරු කෙලවරකි: හද ගනන ගිනිපෙට්ටි විදියත්

දුමක් නො හඟින ගොඩක් දුං කඩුළු උඩ දැකුළුමල් යෙහෙන් වැජඹෙන, කටරොළුත් කළු පාට වෙන ඒ හරස් මහ කෙළවර ඉර ගිලෙන්නෙන් හඟය වහලෙන, ලක්කල් ගසන පීචින උඩට හඳුන් පායන්තෙම තක්කල්ට ගිනාවෙතෙම මල් වැටුණු අත් ලේන්සුඩකින් තදට මුඛ වාඩමක් බැඳගෙන, එහෙත් කැලැන්කිරි දිගේ පෙරළෙන ඒ මිනිස් පීචින ලෙවැන්කිරි වගේ සුචදයත්

සියලු පව් ගං මෝස ලත හෝදන කැලණි පාලම කොණා ගෙවෙන තෙත මුහුණින් මුහුණා බලාගෙන අහසට හඳුණා කන්දකි: විරෑම් මිනිස් පීචිගේ උඩ දහක් හැඩතල අදින එහෙත්: ඒ කන්ද සුචදයත්

ඩනාර්ටි එක දින මහඩ වෙළුම දෙක කලාපය, ආර්ටි එක නොදැන, දෙසියට විකුණන වාසිවියෙ සුගන්ධි, ගිරියෙ ඒ මහ කන්ද පාමුල

විකුණි ගෑ හළලෙන් ඉර තුන මුට්ටියේ බරට දිය කරන සුහුර්ති අත්තා හෙතත් වැසුච්චි කන්ද මුදුනේ ගිය ගිනියාගෙන

හම්සාන්තෙ පපුවේ හර මැද ගැඹුරු හැඩ ඉර කපාගෙන රිසිවැන්තේ හෙතේ කළුකේ ගෙන්දුගම් උඩ පිපිරිණා: ඒ මුගත්, අර කන්ද උන්නා නොදැනුනා සේ උඩ බලාගෙන

බොන්සායි සල් ගහක් පාමුල මිරිතාම් මල් විකුණන හයනා එක්කම, අමර උන්නා ඇලපිල්ල උඩ ඇත කියාගෙන මළ පොහේ මළ අකුරු දෙකකට සේලෙයින් කටු අතින්ගට සාමා ගිරියේ, එමර එක්කම කන්ද මුදුනට රචාගෙන...

තිල්ල නො දිලෙන තිල් පාට හරස් මහ කෙළවර කන්ද මුදුනට කෙත්දකින් බැඳී පීචි ගෙන්දුගම් හැඩවත් තත්පරේ පීචිරෙන එහෙත්, ඒ මිනිස් පීචින සුචදය: මව්, ලෙවැන්කිරි වගේ සුචදය

සුරතල් කමුහැඟිම.

ආහන්ද දිසානායක - ශ්‍රී ලංකාව

සුරතල් බවින් අගතැන්වී සෙනෙහස සිතෙහි මුළු ගැන්වී අම්මගෙ තාත්තියගෙ හාවසට හැන්දිසි මායි පැරදී මෙහි

සිරිකාය තිබුණාය වැදුණාය තනිවිය

සමුගෙන ගොසින් සෙනෙහසේ ආදර මම කවී ලියමි දුක හඳුපන්ලේ අත්කා සමග සමුදි දුවගේ මහකඩ තවම හැඟුණැටි හරුරැලි

ගංගා හංගා හංගා ගංගා

පාලම මතගන් අස කළුකේ ගියදා පටන් සමුදි අකකත් හිදි රැ තුනක් ගෙව්වෙමි ඔබ ආපසු මෙහේ ඔබ එන දිනයක්

රත්ආ කැන්දා හන්දා මන්දා

සුදු මල් සමග රතුමල් අත අපේ ලේන් පැරියා අඹ ගහ මුදුනේ පාලම අහස් මල් පිපුණාත් අපෙ සුවදි දුවේ එබ අරගෙන ගොස්

වත්තේ ඇත්තේ වත්තේ ඇත්තේ

පය පාමුල වැටී සමුගෙන ගිය හදවත රිදුම් දි දුක් කළුකේ කාලස සමග අඩුවේවිද දුක සඳහන් රිදුම් දි සිතිවේවා

දුටුණි ගැඹුණි දුටුණි දුටුණි

යලි නොම ඒවී රසවත් කල දවස සැද සාමුන් ගිහිල්ලා මව්පියන් සැතපුම් අපට සිතිවිලා යලිත් එනවද බලන්නට ඔබලා අපගෙ

ගෙට ගෙට ගෙට ගෙට

දියුණුවේ රහස

අසෝකා දේවසුරේන්ද්‍රා

ලෝරියන්ට් - පුත්තලය

උගතුන් බොහෝ ඇත, ඩිපට්ටම්ඩ කොළ පිටරන ඇඳුණින් බොහෝ දේ එයි හට , හට ලෙසින් මව්පිය, සොයුරු පෙම දුරුවන් ගොහඳුගත මේකද තාක් ඡණා දියුණුව ලොව පතන?

ගසකින් කඩා ගන්නට පලතුරක් මහ පොළවේ වැවෙන එලවලුවකුත් එනමුදු ලෙඩ ගොඩක් ලෝකට බිහිව තාක් ඡණායෙ දියුණුව ගම් බොහෝ ඇති.

අප කල් යැවීමේ මව්පිය සෝඝුරන් පාසැල් ගියේ යහලුවා වට කරන් වත්තේ පිටියෙ සෙල්ලම් කෙරුවේ අද දැරුවනට මේවා අරගත්

රජවරු එදා වැඩි බැඳී ඒ සිතිරි ගෙල් ඉන්නා සුන්දර අනුරුපුරේ මාලිග ගත රැවී නාමේ ගිනාගන්නට බැර

ලෝකය පුත්වීම් ඇත දියුණුව තාක් ඡණායෙමයි එහි වැඩි බර මිහිසන් බව අපෙන් දුරුවී යන නොදැනෙද? ලෙඩ ගිරිටි, කම්පසුරට

යුණුව දෝකින්ම ගත්තේ මේ මිහිසන් බවම ගිලිගෙන බව නො ටික දිනකින්ම මව්පියො වත් තාක් ඡණායෙ, දියුණුව, රහසත්

මැදදේ, ඇද්දේ සද්දේ මැද්දේ ලෙසද? දැනේද? හැනුද? මෙයද?



වෘක්ෂ වන රොහාන් කුසින්ටස්

රිකිල්ලෙන් රිකිල්ලට අතුන් අග කොළන් බෝ දළුන් සොඳ දුමන්තැනි වයන්තය මලුන් ඇති එලත් එම දුරන්තැනි

සෙව්නෙදිත් වහන් කල අපමණක් පෙම්වතුන් මුට්ටි මුට් සිඹින්නැති

පියාතල කුරුල්ලෝන් සිරින් රැක සවස් කල දළන්තැනි, පිරින් පැරන්... ඉතින්තැනි

පවත් අග සෙමින් වැද ත්‍රිෂ්මය වියකන් ටික කලින් කල ගිලන් ගත පණන් අග සිදින්නැති

මෙල්බන් නුවර මිනිබව සුරලොවක් වගේ...

පියව් ඇසින් දුරුවන් දැක ගතකොට ටික ලොහක් දුරසින් මුහුදුරු මිනිබව ගිනෙක ආවා ඔබි රට අප ඇවිදිත්

සැතසෙන්ත සහසන්න ගලවන්න යන්න

බැල බැල අපේ ලස්සන පරිසරය පිරිසිදු කමට මුල්ගත දී අතුරු පැතිරුණා හැම තැනම සාමය සතුට මෙල්බන් නුවර බිහිබව සුරලොවක්

අගේ වගේ අගේ වගේ

ලැබුවට ගිල්ප සරසව් පස දදු කැලයට පැසු සැද පිය හැනි අගය හැනිවිට ගිසි මතක රට යන ලකුණු එන්නට සිදු වුනා සිය මව්බිම


බත්ආ එදා එදා හැරදා

සුරතල් කැකුල ඉපදුන කැන්ගරු මුහුදුරු සිහිගෙන මගෙ ඉටුකර ඇත සියා ඔබේ සුබ පතනව අද දිනියුරු වන්නෙ අපගේ ලොව හෙට

දේසේ පැනුසේ මෙලෙස් දවසේ

නෙක ජන කොටස් පිරි ලොව දියුණුම රටයැනේ ඉහොන් පිරි කලවම් නීතිය සැලකන්න කාටත් එක අප මව්බිමට ගත හැකි පාඩම්

රටෙකි පලාවකි ලෙසකි රැසෙකි



Jayasena Kodithuwakku Wyndham Vale, VIC, 23rd March 2016